

# संस्कृत पाठमाला । २

## ज्ञानज्ञाता आदित्या २

### वन्दना

नमो बुद्धाय गुरवे नमो धर्माय शासिनो ।  
नमस्संघाय महते त्रिभ्यो गुरवे नमः ॥१ ॥  
गुरवे सर्वलोकानां भिषजे भवरोगिनाम्।  
निधये सर्वविद्यानां दक्षिणामूर्तये नमः ॥२ ॥  
अज्ञान तिमिरान्धस्य ज्ञानांजन शलाकया ।  
चक्षुरुन्मीलितं येन तस्मै श्री गुरवे नमः ॥३ ॥  
सर्वे भवन्तु सुखिनः सर्वे सन्तु निरामयाः ।  
सर्वे भद्राणि पश्यन्तु मा कश्चिद्दुःखभागभवेत् ॥४ ॥

द्व्यर्थलेख ५६

**गुरवे** - उर्वरियाङ्कनौ लहन्तेज्ज्ञर शासिनो - अनुग्राहन नमस्संघाय - (नमः+संघाय) ज्ञानरत्नाय नमज्ञानरूप लेवा महते - ज्ञेष्ठैऽपि निरामयाः - निर्वर्तित्वा निरामयाः कश्चिद्दुःखभागभवेत् - (कश्चित्+दुःखभाग+भवेत्) क्षितिलेक्ष्य कर्त अन्तिम (नेवा) लेवा भिषजे - ओषधयक्त वैम तिष्ठेत भवरोगिनाम् - अवर्गितेन्तर निधयेसर्वविद्यानां - क्षयत्रु ग्रास्त्रुयन्तर नवान्नाक्त वैमर्द दक्षिणामूर्तये - तिमिरान्धस्य (तिमिर+अन्धस्य) अन्तिमागेऽद्वृत ज्ञानांजन - (ज्ञान+अंजन) न्मृतम न्मृती अद्वृन्त शलाकया - अद्वृन्त गान्ध वृत्तेन्त चक्षुरुन्मीलितं - (चक्षुः + उन्मीलितं) - अर्च अर्चेम

०१

## आम्लं द्राक्षाफलम् ।



एकः शृगालः ।

एकः शृगालः वनं गच्छति ।.....//

पिपासा तस्य बुभुक्षा

पिपासया बुभुक्षया वनं गच्छति ।

सः वनं गच्छति ।

तत्र गच्छति किमपि न लभते ।.....//

इतोऽपि गच्छति किमपि न लभते ।.....//

श्रान्तः जायते खिन्नः जायते ।.....//

किं च करोति सः किं च करोति ।.....//

वामतः पश्यति दक्षिणतः पश्यति

अग्रतः पश्यति पृष्ठतः पश्यति.....//

स्वेदः जायते तृषा जायते ।

तस्य स्वेदः जायते तृषा जायते ।

किम् च पश्यति सः किम् च पश्यति ।.....//

पश्यति द्राक्षालताम्

सः पश्यति द्राक्षाफलम् ।.....//

उपरि उपरि लतासु

दृश्यते च तत् फलम् ।.....//

अनुक्षणम् तं मुखे रसः जायते ।.....//

किं च करोति सः किं च करोति ।.....//

एकवारं उत्पत्ति द्विवारं उत्पत्ति

त्रिवारं उत्पत्ति पुनः पुनः उत्पत्ति ।.....//

स्वेदः जायते श्रमः जायते ।

तस्य स्वेदः जायते श्रमः जायते ।

किं कथयति सः किं कथयति ।.....//

आम्लं द्राक्षाफलं आम्लं द्राक्षाफलम् ।

इत्येवं कथयति सः पलायते ।.....//

## ඒක් සිවලෙක්

ඒක් සිවලෙක් වනයට යයි.....//  
 පිපාසයයි උංට කුසගින්නයි  
 පිපාසයෙන් කුසගින්නෙන් වනය තුළට යයි  
 උං වනය තුළට යයි  
 එහාට උං යයි කිසිවක් නොලැබේ.....//  
 මෙතැනින් උං යයි කිසිවක් නොලැබේ.....//  
 විඛාවක් දැනෙන්නේ වෙහෙස දැනෙන්නේ  
 මොකද කරන්නේ උං මොකද කරන්නේ?.....//  
 වම දිගාව බලයි දකුණු (යලි) බලයි  
 ඉදිරිදේස ද බලයි පිටුපස උං බලයි.....//  
 ඇග දහඩිය ඇතිවන්නේ පවස ද වන්නේ  
 උගේ, ඇග දහඩිය ඇතිවන්නේ පවස ද වන්නේ  
 කුමක් දකින්නේ උං කුමක් දකින්නේ?.....//  
 දකියි උං සොදුරු මිදි වැලෙක්  
 දකියි උං මිදි පොකුරක්  
 ඉහළ ඉහළ වැල්වල  
 දකිනු ලැබේ ඒ ගෙඩි.....//  
 මොහොතකින් ඔහු මුවේ රසය පහළවේ.....//  
 මොකද කරන්නේ උං මොකද කරන්නේ?.....//  
 එක පාරක් උචිපනියි දෙපාරක් උචිපනියි  
 තුන්පාරක් උචිපනියි නැවත නැවත උචිපනියි.....//  
 වෙහෙස උංට දැනෙන්නේ විඛා දැනෙන්නේ  
 උංට, වෙහෙස දැනෙන්නේ විඛා දැනෙන්නේ  
 කුමක් කියන්නේ උං කුමක් කියන්නේ?.....//  
 හරි ඇශ්චීලයි මේ මිදි හරි ඇශ්චීලයි මේ මිදි

## දුරවලෝධ පද

**ඖුමුක්ෂා** - කුසගින්න  
**ලභතේ** - ලබනු ලැබේ  
**ජාත්** - මහන්සිය  
**කිව්‍ය** - වෙහෙස/විඛාව  
**ජායතේ** - උපදිනු ලැබේ  
**කිං** - කුමක්  
**වාමත්** - වම්පස  
**දක්ෂිණත්** - දකුණු පස  
**අයුත්** - ඉදිරි පස පුෂ්ත් - පිටුපස පුෂ්ත් - දහඩිය තුෂා - පිපාසය  
**ද්‍රාක්ෂාලතාම්** - මිදිවැල ද්‍රාක්ෂාලතාම් - මිදිගෙඩිය උපරි - උං අනුක්‍රම  
**ඣම්** - මොහොතට අනුව උත්පත්ති - උංචිපනියි ජම් - - වෙහෙස  
**ආම්ල** - ඇශ්චීල් උත්‍යේව - (ඝිති+උව්) පලායතේ - පැන යනු ලැබේ



उदिते सूर्ये धरणी विहसति ।  
पक्षी कूजति कमलं विकसति ॥१ ॥  
नदति मन्दिरे उच्चैर्ढका ।  
सरितः सलिले सेलति नौका ॥२ ॥  
पुष्पे पुष्पे नानारङ्गाः ।  
तेषु ड्यन्ते चित्रपतञ्जाः ॥३ ॥  
वृक्षे वृक्षे नूतनपत्रम् ।  
विविधैर्वर्णीर्विभाति चित्रम् ॥४ ॥  
धेनुः प्रातर्यच्छति दुग्धम् ।  
शुद्धं स्वच्छं मधुरं स्त्रिग्धम् ॥५ ॥  
गहने विपिने व्याघ्रो गर्जति ।

उच्चैस्तत्र च सिंहः नर्दति ॥६ ॥

हरिणोऽयं खादति नवघासम् ।  
सर्वत्र च पश्यति सविलासम् ॥७ ॥

उष्टः तुङ्गः मन्दं गच्छति ।  
पृष्ठे प्रचुरं भारं निवहति ॥८ ॥  
घोटकराजः क्षिप्रं धावति ।  
धावनसमये किमपि न खादति ॥९ ॥  
पश्यत भल्लुकमिमं करालम् ।  
नृत्याति थथथै कुरु करतालम् ॥१० ॥

#### ආස්ථා පරිවර්තනය

#### නැලවිලි ලිය

මෙහිකත හිනැහෙයි හිරු උදෙසේදී  
කුරුලේල නදදෙදි පද්මය පිබිදෙදි  
මහ හඩදෙදි බෙරයක් මන්දිරයෙහි  
ගං දියෙහි නැවකී සෙලවෙන්නේ  
මලෙහි මලෙහි විසිතුරු වූ නැවුමයි  
ඒවායෙහි සමනාලයෝ පියඹන්  
ගසෙහි ගසෙහි අලුතෙන් සැදි පත්‍රයි  
නේක වර්ණයෙන් බලළන විතුයි  
ලදැසන ම කිරී ලැබදෙදි එළුදෙන  
පිරිසිදු තිමිල මෙහිර වූ සරුබර  
ව්‍යාසුයා ගුගුරයි සනකැලයෙහි  
ලිස් හඩකින් ගොරවයි සිංහයා එහි

අහිනව තණකොල කයි මේ මුව තෙම  
 විනෝදයෙන් තරඹයි උග හැමතැන  
 උස් වූ ඔටුවා සෙමෙන් සෙමෙන් යයි  
 මහත් බරත් උග පිටෙහි දරා යයි  
 ඉක්මන් ගමනින් අස්රහ දීවයයි  
 දුවන ගමන් උග කිසිවක් නොම කයි  
 ඩිහිසුණු මේ වළඳා බලපල්ලා  
 එහෙළේ අත්පුෂ් දී තටපල්ලා

දුරවබෝධ පා

ඔදිතේ - උදාවු කළුහි ගරණී - පොලොව ඉච්චදකා - (ඉච්චා:+දකා)  
 ඉච්චා - උස් හඩින් දකා - බෙරය සරිතු - ගංගාව සලිලේ - ජලයේ  
 සෙලති - සෙලවෙයි නානාරූපා: - ටිවිධ තැටුම් දයන්තේ - පියාමිනු  
 ලැබෙන් තිතුනා: - සමනාලයෝ නුතන - අපුත් විමාති -  
 දීජිතිමත් ව බෙළඳි ප්‍රච්ච්ඡේ - පිවිතුරු ස්කිගධම් - සාරවත්, උකු, මේද  
 ගර්ංති - ගොරවනවා ගහනේවිපිනේ - සනකැලුයේ නද්දිති - හඩ  
 නගනවා/ගොරවනවා හරිණ: - මුව, නවධාසම් - අපුත්  
 තණකොල සවිලාසම් - විනෝද සහිත ව/ත්විඩාජිලී ව තුෂ්: - උස  
 මන්ද - සෙමින් ප්‍රචුර - බොහෝ නිවහති - උපුලුයි කිස්ප් - වහා  
 කිමපි (කිං+අපි) කුමක් වත් බලුකමිම් - (බලුකං+ ඇම) (බලුක:  
 ) මේ වළඳා කරාලම් - දරුණු/ඩිහිසුණු කරතාලම් - අත්පුෂ්

୦୩

විශ්වාසා නැව කර්ත්ව්‍යම් ।



එක බනම් අසිති । වනේ එක අජා අසිති । සා එකදා ප්‍රසුත් වදති "ප්‍රාත්, අහ් බහි: ගන්චාමි । අහ් එෂිග්‍ර් ප්‍රාන්: ආගන්චාමි । අත් එව තිශ්තු ।" අත: සා වන ගන්චාති । එෂිග්‍ර්: අපි සා අනුසරණ කරොති । එෂිග්‍ර්: මර් විස්මරති । අත: ස: රොදිති । එක: චුගාල: ත එෂිග්‍ර් ප්‍රසුති । ස: ස්‍රුකොමල මාස වාදිතුම් ඇඟ්චාති । අජස්‍ය සමීප ආගන්චාති පුච්චති ව "ජ්‍යාන් ක්: ? කිමර්ථ රොදිති?" සර්ව ඝාත්වා අටි කරුණතයා ස: වදති, "චින්තා මාස්තු, අහ් මාතු: සමීප ත්ව නෙශ්‍යාමි । මයා සහ ත්‍රාතු । සා මම පරිචිතා අසිති ।"

අජාෂිග්‍ර්: වදති "අහ් බවන්ත න ප්‍රානාමි । මම මාතා යතු අපරිචිතෙන සහ කුත්‍රාපි න ගමනීයම් ඇති ।" ව්‍යුක: චුගාල: වදති, "මම විශයේ මා තිත්‍යතු । ප්‍රසුතු තත් එක: තුෂ්‍යාධවුක්: අසිති । තත් බවත: මාතා ත්වම් අන්විජ්‍යති ।" අගාෂිග්‍ර්: චුගාලෙන

सह गच्छति । तस्मिन् क्षणे अजा तत्र आगच्छति । स्वपुत्रेण सह वञ्चकं शृगालं दृष्ट्वा वदति । "पुत्र, एतेन सह भवान् कुत्र गच्छति? अस्य विश्वासः न कर्तव्यः ।" शिशुः मातुः समीपं धावति । शिशुमुखात् घटनां श्रुत्वा अजा कुध्यति । सा शृगालं प्रहरति स्म । शृगालः पलायति स्म । अजा शिशुं वदति "पुत्र, अपरिचितस्य उपरि कदापि विश्वासः नैव कर्तव्यः । न मैत्री कर्तव्या न कुत्रापि गमनीयम् कदापि मातुः वचनं न छेदनीयम् इति सः पुत्रः अबोधयत् ।

अर्थ अर्थात्

विंश्वास नेवाकलं द्वयुं ३ य.


एक वैलैवक आते. एहि एक एलिदेनक ६ वेवि. आए एक द्विषक तम प्रत्युत कियदिः. "दरैव, मम तिर्तत यति. मम द्रुक्तमनात् नौवत अैतीतेष्वेति. मेहि म द्रुन्तन." अनात्मरैव आये वैलैवद यदिः. पैैवा ६ आये अन्नुव यदिः. पैैवा ३० खुला वेवि. द्रुक्विति ११ अविदिः. एक जिवलेक लै पैैवा दृक्किदि. ११ औक्केमल वृ अस्त्रे कैमति वेदिः. जिवला एलिवागें समिपयद लैदि विमसदिः. "न्नु अविदि? कूलक निषा अविन्नेहि द?" जियल्ल ४८ अतिरेय कर्तृत्वावेन लेन्ने ११ कियदिः. "गणन गन्नन लिपा, मम लवगें समिपयद न्नु रंगेन यन्नेनेति. ३० समग्र लीन्नन. मम आयेव हेदिन दन्ननवा."

एलि पैैवा कियदिः. "मम लबव नेवाहृनमि. लवगें अमिमा अद्वनन्नेन्ने नौति किहिवेक्कु समग्र केवाहेवत नेवाया द्वयुदिः यैदि किया आते." कपरि जिवला कियदिः "३० गैन एलेम वैरदीयद हितन्नन लिपा. वलन्नन, अतन एक न्नु गजक तिवेल. एहि न्नु अविदि लैक्ष्यन्न न्नु जेवायमिन्न जिविन्नीयद." एलि पैैवा जिवला समग्र यदिः. एकेतेष्वेति लै एलिदेन एत्वैत्वात् अैतीतेष्वेति. तम प्रत्युया समग्र जिविन कपरि जिवला द दैक कियदिः. "दरैव, न्नु लेवाहृ समग्र केवाति यन्नेनेहि द? लेवाहृ विंश्वास नेवाकलं द्वयुतेतकि." पैैवा लवगें समिपयद द्वयुदिः. पैैवा लैदि निकृत वृ हलि असा एलिदेन किलेन्नीयद. आये

जिवला अैवर द्वयुन्नीय य. जिवला अला तिदेय. एलिदेन अैैवाैव तियन्नीय. "प्रत्युय नेवाहृनन अै तिलिबै व किष्ठिनेक विंश्वास नेवातैविय द्वयुय. तिर्तैकमि नेवाकल द्वयुय. किष्ठि तैत्वैक नेवाया द्वयुय." यन्नुवेनी. लवगें लवगें तिष्ठिनेक नेवालिदिय द्वयु यदि लै प्रत्या अैवलेवैद करतेतेय.

द्वयुवेंद्र ५६

**शिशुः** - अैैवाैव अनुसरण - अस्त्रपदिन्न यैैम विस्मरति - अैतक लै रोदन - आयेम सुकोमल - ज्ञुकेमाल ज्ञात्वा - ४८ करुणतया - कर्तृत्वावेन नेष्यामि - गेन यन्नेनेति परिचिता - अद्वनन्न/भुर्मूर्मृ भवन्तं - तिन्नवता, लै अपरिचित - न्नुप्रैद्व विषये - गैन / यैैवन्दयेन (मम विषये मा चिन्तयतु - ३० गैन एलेम हितन्नन लिपा) **न्यग्रोधवृक्षः** - न्नु गेय अन्विष्यति - जेवायन्नेन्न अस्य - लेवाहृ वेवेत्वै **शिशुमुखात्** - अैैवागें मूलिन्न घटनां - कैगैक्षिम कुध्यति - किलेदिप्रहरति - अैवरदेव पलायति - अैैव यदि अपरिचितस्य - न्नुप्रैद्व केवेनेकु लैउपरि - ११/३० छेदनीयम् - नेवालिदिय द्वयुय



सुमनः - नमस्कारः

श्रूमनः - आप्तवेदवन् (नमज्ज्वार वेवा)

रत्नः - स्वागतम्। इदमासनम् अलङ्करोतु।

रथनः - (अवल) ज्ञानरयेन्न तिलिङ्गन्नवि. उन्नेन वाचि वेन्नन्.

रत्नः - कथयतु भवान् किम् इच्छति चायं वा कोपेयं वा पानकं वा ?

रथनः - कीयन्नन् उल मेंनव लेवान्विद् कैमनि. तेवं केवंति हेयं लेनन्न वीमक्ते?

सुमनः - धन्यवादः। चिन्ता मास्तु।

श्रूमनः - ज्येष्ठतिदि. कर्दॄर लेन्नन् उपा.

रत्नः - मा एवं वदतु। चायाचषकं पिबावः।

रथनः - लेहेम कीयन्नन् उपा तेवं केवंत्पयक्ते लेवा.

सुमनः - साधु तथा अस्तु।

रथनः - हेऽद्यि लेहेम करम्.

रत्नः - शोभनम्। क्षणं तिष्ठतु।

रथनः - हेऽद्यि. मेंगेहातक्ते उन्नन्.

रत्नः - इदं गृहातु। पिवतु। कथम्? मधुरम् अस्ति?।

रथनः - मैक गन्नन्. लेवान्नन् केवाहेमद्? रजद्?

सुमनः - आम् मधुरं अस्ति।

श्रूमनः - उवि रजदि.

रत्नः - किञ्चित् अधिकम्?

रथनः - मेंगानवहरि लैबीक्षि द?

सुमनः - न हि पर्यासम्।

श्रूमनः - नै प्रमाणयत तीयेनवि

रत्नः - कथं भोः? तव गृहे सर्वं अपि कुशलम्?

रथनः - केवाहेमद् उत्तिन् गेदॄर ज्येष्ठे देना हेऽद्यि उन्ननवद्?

सुमनः - आम् त्रिशरणप्रसादात् सर्वं कुशलम्।

श्रूमनः - उवि तेवैवन् जरणीन् ज्येष्ठेलैः उ हेऽद्यि उन्ननवि.

रत्नः - अद्य भवान् अत्र मध्याह्नभोजनं करोतु। अनन्तरं किं न गमनीयः।

रथनः - अद् उल मेहेद् द्विवल्ल कैम गन्नन्. रैव अज्जेज यन्नन् लैरीये.

सुमनः - कः विशेषः?

श्रूमनः - मेंगक्ते लैजेष्ठय?

रत्नः - न कोऽपि विशेषः।

रथनः - कीपि लैजेष्ठयक्ते नै

सुमनः - तर्हि अद्य न। अन्यदिने। अधुना अहं गन्तव्यम्। बहु विलम्बः जातः।

श्रूमनः - लेहेनमि अद् लेवावै. लेना द्विजक. द्वैन् उम यन्नन् लिनेन. ग्रुगक्ते परक्त्वा व्रिञ्चा

रत्नः - या इच्छा भवतः।

रथनः - उवेवि कैमेन्नन्नक्ते

सुमनः - त्रिशरणशरणमस्तु। पुनः मिलामः।

සුමන - තෙරැවන් සරණයි. නැවත හමුවෙමු.  
 රතන: - තथාමස්තු । පන්ථන: සන්තු තේ ඩිවා: ।  
 රතන - එසේම ලේඛා. සුබ ගමන් !

දුරවලෝධ පද

ස්වාගතම් - ආයුබෝධන් අලංකාරෝතු - භොබවන්න ඇच්චති-කැමතිවෙයි තාය  
 වා / කොපේය වා / පානකං වා- තේ හෝ කේපී හෝ බීමක් හෝ දහුවාද: - ස්තූතියි  
 කිඩිතිතු - කිසිවක් අධිකම් - වැඩියි ද පර්‍යාස්ම් - ප්‍රමාණවත් අපි සර්ව කුෂලම්  
 - සියල්ල භොඳයි ද ත්‍රිෂරණප්‍රසාදාත්-තෙරැවන් සරණීන් ක: විශෝෂ: - විශේෂය  
 කළරක්ද තැංශි - එකල්ල විලම්බ: ජාත: - පරක්කු වුණා යා ඇඟ්චා බහත: - ඔබේ  
 කැමැත්තක් ප්‍රාන්ත මිලාම: - නැවත හමුවෙමු

०५

## චටක ඡටක



චටක ඡටක රේ ඡටක ॥  
 තිබු තිබු කුජසි ත්ව විහා ॥  
 නිදේ නිවසසි සුර්බෙන දයසේ  
 රාදසි අලානි මධුරාණි ॥  
 විහරසි විමලේ විපුලේ ගානේ ॥  
 නාස්ති ජන: භ්‍රේලු වාරයිතා ॥  
 ඡටක ඡටක රේ ඡටක ॥  
 මාතාපිතරාවිහ මම න ප්‍රස්ථ:  
 එකාකි භ්‍රේලු සිව්‍යෝජ්‍යම් ॥  
 එහි සමීප තිබු තිබු මිත්‍ර ॥  
 දදාමි තුළ්‍ය බහුදාන්‍යම් ॥

चटक चटक रे चटक ॥

चणकं स्वीकुरु पिब रे नीरं  
त्वं पुनरपि रट चिव् चिव् चिव् ॥  
तोषय मां कुरु मधुरालापम् ॥  
पाठ्य मामपि तव भाषाम् ॥  
चटक चटक रे चटक ॥


දුරවලෝධ පද

रे - शैमिळा/पिन्धान चटकः - गें क्षरैलेला डयति - द्रुतिलेण्डि  
विपुल - महत वारयति - लक्षण एकाकी - तजिव स्थिनोऽहम्  
(स्थिनः+अहम्) द्रुक्तपत्ति/द्रुक्तमृश्य ३० चणकं - ३४/कविल  
स्वीकुरु- पिण्डितनं नीरं - लत्तुर रटति - नाद करदि मधुरालापम्  
(मधुर+आलापम्)- तिलिर वदनं पाठ्यति - उग्नेवदि मामपि  
(मम+अपि) - ममनं तव - न्नुज्जे भाषाम् - हाङ्गाव

අර්ථ පරिवर්තනය

गें क्षरैलेले

गें क्षरैलेला गें क्षरैलेला  
वිවි वිවි नाद देदि न्नुज्जे क्षरैलेला  
ක्षमिवेहि वසनेहि सौप जें द्रुतिलेण्डि  
पलत्तुरै कन्नेहि तिलिर आैति  
वसनेहि अहसेहि विगाल नीमलैति  
क्षिष्म तिनिसेहक्स नैहै न्नुज्जे वलका  
गें क्षरैलेला गें क्षरैलेला.....//  
मेहि मगे मविपियेँ क्षिष्मेवक्स नेम वेन्त  
द्रुक्स अन्त मम मेहि तनिव वेसेमि  
शन्नु मैने असलाव वිवි वිवි तिलैर  
दानाय न्नुज्जिहत देमि वेहेविन्स  
गें क्षरैलेला गें क्षरैलेला.....//  
३४ आैति पिण्डितन्नु तिलैर दैयबेन्नु  
नाददेव नैवतन्त वිवි वිवි वිवි  
तिलिर कपावेन्स त्वात्प्रकर मा यस्ति  
मैत द उग्नेवदि न्नुज्जे बिष दैन्त  
गें क्षरैलेला गें क्षरैलेला.....



आसीत् पुरा सुवर्णपुरे धनवान् कश्चित् वैश्यः । तस्य द्वे भार्ये आस्ताम् । तयोर्ज्यायसी वन्ध्या । कनीयसी तु पुत्रमेकं अलभत् । ते द्वे अपि तं बालं स्नेहेनापोषयताम् ।

अथ कियताऽपि कालेन स वैश्यः मृतः । तस्य सर्वमपि धनं पुत्रिणीं कनीयसीं गच्छति स्म । ज्यायसी तु तन्नसाहत । अतः सा व्यचिन्तयत् यदि शिशुमिमं मदीयं कथयिष्यामि तर्हि महदिदं धनं मामेष्यति इति । एवं विचिन्त्य सा बालकमादाय प्रतस्थे । कनीयसी तां वारयति स्म ।

ततः कलहायमाने ते न्यायाधिपमगच्छताम् । उभे अपि तस्याग्रे ममायं शिशुः ममायं शिशुः इति अवदताम् । न्यायाधिपो विवादस्य रहस्यां ज्ञातुं इच्छन् स्वभृत्यमकथयत् यद्युभयोरेयं शिशुस्तर्हि तं छित्वा समं विभज्य उभाभ्यां यच्छ इति । तच्छ्रुत्वा ज्यायसी

साधु स्वामिन् साधु । एवं क्रियताम् इत्युच्चैरोचत् । कनीयसी तु व्याकुली भूत्वा जगाद् स्वामिन् तदीय एवायं बालो न मदीयः । तस्मात् सजीवोऽयं तस्यै दीयताम् इति ॥

न्यायाधिपस्तदाकर्ण्य विस्मयमानः कनीयसीमेव शिशोर्जननी इति निश्चित्य तस्यै शिशुमदात् । ज्यायसी तु जनैरुपहास्यमाना प्रत्यागच्छत् । अतः सत्यं जयति नानृतम् इति जनाः वदन्ति ।

#### අර්ථ පරිවර්තනය

#### සත්‍ය දිනයි බොරුව නොදිනයි

පෙර ස්වරූපුරයෙහි කිසියම් දනවත් වෙළෙන්දෙක් විසිය. ඔහුට බිරින්දැවරු දෙදෙනෙක් වූහ. එයින් ජෝජේ තැනැත්තිය වල එකියකි. කනිජේ තැනැත්තිය එක් පුතෙකු ලැබුවාය. ඒ දෙදෙනාත් එම දරුවා සෙනෙහසින් පෙශණය කළහ.

ඉක්බිති උකකලක් ගතවෙදී ඒ වෙළෙන්දා මරණයට පත් විය. ඔහුගේ සියලු ම දනය දරුවන් ඇත්තියට ම හිමි විය. දෙවු බිරිද එය නො ඉවසුවාය. ඉක්බිති ඇය මෙසේ කළුපනා කළාය. ඉදින් මේ දරුවා මගේ යැයි කියන්නේම් ද එකල්හි මේ මහත් දනය ද මා කරා එන්නේය. යනුවෙනි. මෙසේ සිතා ඇය දරුවා රැගෙන පිටත් විය. කනිටු බිරිද ඇය වැළැක්වාය. අනතුරුව කළහකරන්නා වූ ඔවුන් නඩුකාරයකු වෙත එළඹුනහ. දෙදෙනා ම ඔහු ඉදිරියේ දී මේ මගේ දරුවා මේ මගේ දරුවා යැයි කිහි. නඩු විසඳන්නා ද විවාදයේ රහස දැනගනු කැමැත්තේ තම සේවකයකුට “ඉදින් මේ දරුවා දෙදෙනාගේ ම නම් ඔහු ව කහා සම ව බෙදා දෙදෙනාට ම දෙව” යැයි කිවේය. ඒ අසා දෙවු බිරිද මැනවී ස්වාමීනි මැනවී . එසේ කරනු ලැබේවා යැයි උස් හඩින් කිවාය. කනිටු බිරිද ද (කුමක් වේ දැයි) ව්‍යාකුල ව හැගුම්බර ව කිවාය. ස්වාමීනි මේ දරුවා ඇයගේම ය මගේ නොවේ. එබැවින් ජීවත් වූ ඔහු ඇයට ම දෙනු ලැබේවා යනුවෙනි.


නඩුකාරයා ද එය අසා පුදුම සහගත සිතින් යුතුව දෙවුලීරිද ම දරුවාගේ මට යැයි තිශ්වය කොට ඇයට දරුවා දුන්නේය. ජෙත්ත්ස් පත්තිය වනාහි මිනිසුන් විසින් උපහාස කරනු ලබන්නී ආපසු හියාය. එබැවින් සත්‍යය ම දිනයි. බොරුව නො දිනයි. යනුවෙන් මිනිස්සු පවසනි.

දුරුවලෝධ පද

**ଘනවාන्** - ඔනවත් ක්‍රිත් - කිසියම් වැෂය: - වෙළෙන්දා ආස්ථාම් - වූහ තයොජ්‍යායිසී (තයො: + ජ්‍යායිසී) - දෙදෙනා අතරින් වැඩිමහලු තැනැත්තිය කනීයාසී - කනීත්ස් තැනැත්තිය ස්කේහෙනාපොෂයතාම් (ස්කේහෙන + පොෂයතාම්) සේනෙහසින් පෙර්ඡණය කළහ. **කියතාපි** - (කියත් + පි) - කිසියම් සර්වමාපි (සර්ව + පි) - සියලු ප්‍රේරිණ් දරුවන් ඇත්තිය තත්සාහත - (තත් + න + සාහත) එය නො ඉවත්තා ය බ්‍රචිත්තය් - සිතිය යදි - ඉදින් සිෂුම් - (ෂිෂු + ම්) මේ දරුවා මදීයා - මගේ ය කත්‍යිජාමි - කියන්නේම් තරිඛි - එවිට / එකල්හි මහදිද් - (මහත් + දිද්) මේ විභාල මාමේෂ්‍යති - (මාම් + පේෂ්‍යති) - මා වෙත එන්නේය බාලකමාදාය - (බාලක් + ආදාය) - ලුමයා ගෙන ප්‍රත්ස්ථේ - පිටත් විය වාරයති - වළක්වයි න්‍යායාධිපමගච්චතාම් - (න්‍යායාධිප + අගච්චතාම්) - නඩුවිසදන්නා වෙත ගියහ ඔමේ - දෙදෙනා තස්‍යාග්‍රේ - (තස්‍ය + අග්‍රේ) ඔහුගේ ඉදිරිපිට ඇශ්චනු - කැමති වන්නේ ස්වභුත්‍යමකථයත් - (ස්වභුත්‍ය + අකථයත්) - සිය සේවකයාට කියේ ය යදුෂුජයෝරයා - (යදි + ඉජයෝ: + අයා) ඉදින් මේ (දරුවා) මෙවුන් දෙදෙනාගේ ගිත්වා - සිද්, කළා තස්‍යාග්‍රා (තත් + එෂ්‍යා) - එය අසා කියතාම් - කරනු ලැබේවා ඇත්‍යුෂ්‍රේරෝචත් - (ඇත්‍යු + ඉෂ්‍රේ: + අරෝචත්) - යනුවෙන් උස්හැඩින් කිවාය ජගාද - හැගුම් බරහඩින් පැවත්තා ය සජිවෝයා - (සජිව: + අයා) - සහිති මෙවුනු තස්‍යාදීයතාම් - ඇයට දෙනු ලැබේවා විස්මයමාන: - පුදුම සහගත සිතින් සිංහාර්ජනනී - (සිංහා: + ජනනී) දරුවාගේ මථ නානුතම් - (න + අනුතම්) - බොරුව නොවේ.

०७

## ධිකු පරාධින් පිවනම් ।



एकदा एकः कुक्कुरः शशकस्य आखेटाय वनं प्राविशत् । शशकः तु कुत्रचित् निलीनः अभवत् । परं कुक्कुरः तदैवैकं वृकमपश्यत् ।

कुक्कुरः - भोः मया सदृशः त्वं कः असि?

वृकः - अहं वृकः अस्मि । अहं वने एव वसामि । त्वं कः असि?

कुक्कुरः - अहं कुक्कुरः अस्मि । अहं ग्रामे स्वभर्तुः समीपे वसामि ।

वृकः - त्वं वने किमर्थं भ्रमसि?

कुक्कुरः - अहं शशकस्य आखेटाय भ्रमामि । अनेन मम मनोरञ्जनम् भवति ।

वृकः - त्वमाहारं कथं लभसे?

कुक्कुरः - मम भर्ता मह्यं दुग्धं, मांसम्, रोटिकान् च अपि यच्छति । सः मयि बहु स्निघ्यति । आहाराय इतस्ततः न भ्रमामि ।

वृक्षः - अहं तु अतीव काठिन्येन आहारं लभे । कदाचिदेव कस्यापि शशकस्य अन्यस्य वा जन्तोः आखेटं करोमि । अन्यथा मृतानां पशूनामेव मांसं भक्षयामि । तदपि अतिकाठिन्येन लभे ।

कुक्कुरः - त्वं मया सह आगच्छ । मम भर्ता त्वमपि पालनं करिष्यति । तुभ्यमपि मांसं, दुग्धं, रोटिकान् च दास्यसि ।

वृक्षः - मम कार्यं किं भविष्यति?

कुक्कुरः - केवलं भर्तुः आज्ञापालमेव तव कार्यं भविष्यति ।

वृक्षः - (कुक्कुरस्य ग्रीवा परितः चर्मपट्टं पश्यति) भोः भोः कुक्कुर तव ग्रीवा परितः इदं किमस्ति?

कुक्कुरः - इदं चर्मपट्टमस्ति । मम भर्ता एतेन पट्टेन सहैव शृंखलां योजयति, मां च बधाति ।

वृक्षः - इदं तु पराधीनतयायाः चिह्नमस्ति । अहं पराधीनतां नेच्छामि । वने मम स्वाधीनं जीवनम् । अहं त्वया सह न गमिष्यामि । स्वाधीनतायाः यदि भोजनं कष्टेनापि प्राप्तं भवति, तदपि पराधीनतायाः जीवनात् श्रेष्ठतरमेव । धिक् पराधीनं जीवनम् । अहं तु वने एव स्थास्यामि । (वृक्षः तत्कालमेव गहने वने प्रविशति? कुक्कुरः च स्वभर्तुः समीपं गच्छति)

## ඇර්ථ පරිවර්තනය

### 07 පරාධීන දිවියට නින්දා වේවා

එක් දිනක් එක්තරා බල්ලෙක් සාවකු අල්වාගැනීම සඳහා වනයට පිවිසියේ ය. සාවා ද කිහිපි තැනක සැගැවුණි. එසේ වුවත් බල්ලා එකල්හි ම එක් වෘක්‍යයෙක් දුටුවේය.

බල්ලා - මිතුර, මා හා සමාන නුඩි කවරෙක්ද?

වෘක්‍ය - මම වෘක්‍යයෙක් වෙමි. මම කැලෙයේ ම වෘක්‍ය කරමි. නුඩි කවරෙක්ද?

බල්ලා - මම බල්ලෙක් වෙමි. මම ගමෙහි මගේ ස්වාමියා සම්පයෙහි වාසය කරමි.

වෘක්‍ය - කුමක් පිණීස නුඩි කැලෙයෙහි හැසිරෙහි ද?

බල්ලා - මම සාවකු ද්‍රව්‍යම කර ගැනීම පිණීස හැසිරෙමි. එයින් මගේ ආහාව සහිතේ.

වෘක්‍ය - නුඩි කෙසේ ආහාර ලබන්නෙහිද?

බල්ලා - මගේ ස්වාමියා මට කිරී ද, මස් ද, රෝටී ද දෙයි. ඔහු මා කෙරෙහි බොහෝ සේ සෙනෙහස දක්වයි. ආහාර සඳහා එහෙ මෙහෙ තො හැසිරෙමි.

වෘක්‍ය - මම වනාහි ඉතාමත් ම අසීරුවෙන් දුකකේස් අහාර ලබන්නෙමි. කිහිපි දිනෙක කිහිපි සාවකුගේ හෝ වෙනත් සතෙකුගේ මරණය සිදු කරමි. නැතහෝ මැරුණු සතුන්ගේ මස් ම අනුහුව කරමි. එයත් ඉතාමත් ම දුකකේ ලෙනු ලැබේ.

බල්ලා - නුඩි මාත් සමග පැමිණෙන්න. මගේ ස්වාමියා නුඩි ද ඇති කරාවි. නුඩිට ද මස් කිරී රෝටී ආදිය දෙන්නෙහි ය.

වෘක්‍ය - මගේ රාකාරිය කුමක් වන්නෙහි ද?

බල්ලා - භුදේක් ස්වාමියාගේ අණට කීකරුව සිටීම ම නුණී කාර්ය ය වන්නේ ය.

වෘක්‍ය - (බල්ලාගේ ගෙල වටා ඇති සම් පටිය දකිනි.) මිතුර මිතුර මේ නුණී බෙල්ල වටේ තියෙන්නෙ කුමක් ද?

බල්ලා - මේ සම් පටියක්. මගේ ස්වාමියා මේ පටිය හා දම්වැල එක්ව යොදා මාව බදින්නේ ය.

වෘක්‍ය - මෙය වනාහි අනුන්ත පරාධීන (යටත්) වීමේ සංකේතයකි. මම පරාධීන බවට තොකුමැත්තේමි. කැලෙයෙහි මාගේ ජ්විතය ස්වාධීනය. මම නුඩි සමග තො එන්නෙමි. ඉදින් ස්වාධීන බවින් දුකකේ නමුත් ආහාර ලැබ ගැනීම සිදුවන්නෙය. එය පරාධීන ව පිවත්වනවාටත් වඩා ග්‍රෑශ්‍ය ය. පරාධීන දිවියට නින්දා වේවා. මම කැලෙයෙහි ම නතර වෙමි. වෘක්‍ය එම වෙලාවෙහි ම සන කැලැව තුළට පිවිසේ. බල්ලා ද ස්වකීය ස්වාමියා සම්පයට යයි.

आखेटाय - දේශමිකර ගැනීමට කුත්‍රचිත - කිහිපයේ තද්වැක - (තදා + එව + එක) - එකල්හි ම එක කිමර්ත - (කින් + අර්ථ) කුමක් පිශීස බ්‍රමසි - ඇවේදීන්නෙහි අනෙන - ඔම් මම - ඔගේ මනොරූනම් - මනදෙළ ත්‍වමාහාර - (ත්ව + අහාර) නුඩා ආහාර කුත් - කොයින් ද මයි - මා කෙරෙහි ස්ථිති - සෙනෙහස දක්වයි කාථින්යෙන - දුක ගේ ජන්තො: - සතුන්ගේ අන්තර - නැතහෙත්/ වෙනත් අදුරකින් මුතානාංප්‍රූනමේව - (මුතානාංප්‍රූනා+එව) මෙසිවුපාවුන්ගේ ම ත්‍රූම්‍යමපි - (ත්‍රූම්‍ය+අපි) නුඩාත් පරිත්: - භාත්පස/ වට්ටිච ඡර්මපද් - සමින් කළ පරියක් එතෙන - මෙයින් සහැව - (සහ+එව) සමඟ ම යුත්කළ - දම්වැළ යොයාදයි බ්‍රාහ්මි - බඳුන් පරාධීනතයායා: - පරාධීනබව හේතුකොට ත්‍රිහමසිත - (ත්‍රිහ් + අසිත) සංකේතයක් ඇත නේචාමි - (න + ඇච්චාමි) කැමති නොවෙමි ප්‍රාධීන - ස්වාධීන බව ප්‍රාධීනම් - ජීවනය කෙළෙනාපි - (කෙළෙන+අපි) දුෂ්කරව නැමුත් ගහනේ - ඇකීරණ/ ගැවපුණු/ ඇධික/ සින

- |                             |                               |
|-----------------------------|-------------------------------|
| පථාමි සංස්කුත නිත්‍ය        | - පථාමි සංස්කුත සදා ।         |
| ධ්‍යායාමි සංස්කුත සම්පූර්ණ  | - වන්දේ සංස්කුත මාතරම්        |
| සංස්කුතස්‍ය ප්‍රසාරය        | - නැං සර්ව ද්‍රාම්‍යහම් ।     |
| සංස්කුතස්‍ය සදා බ්‍රාහ්මි   | - වන්දේ සංස්කුත මාතරම්        |
| සංස්කුතස්‍ය කුතේ ප්‍රාධීනම් | - සංස්කුතස්‍ය කුතේ ප්‍රාධීනම් |
| ଆත්‍මානමාහුත මන්‍යේ         | - වන්දේ සංස්කුත මාතරම්        |

නිත්‍ය - තිතර ද්‍යායාමි - චඩුම් සම්පූර්ණ - මැන්දින් ප්‍රසාරය - ඇත්තිර්ලීම සඳහා නැං - තමන්ගේ ද්‍රාම්‍යහම් (ද්‍රාමි+අහම්) - ඔම දෙම් බ්‍රාහ්මි ඇත්තා කුතේ - කළ කළේ ප්‍රාධීනම් - ජීවම් - ජීවනය ආත්‍මානමාහුත (ଆත්‍මාන+ଆහුත) - තමා විසින් කැදෙන ලද මන්‍යේ - සිතනු ලැබේ.